

**2018.10.25 වන දින පෙ.ව. 10.00 ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :**

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 6. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දනා මැතිතුමිය.
- 7. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

**සභාගී නොවූ :**

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කප්පහන මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 4. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.

**සභාගී වූ නිලධාරීන් :**

- 1. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 5. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 6. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - භංවැල්ල - එල්.ඒ. ධර්මසේන මයා.
- 8. සුසාන භූමි භාරකරු - නුරේෂ් අසංග මයා

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. “තුන්තාන පොදු සුසාන භූමියේ ඇති පැරණි චිතක දල්වන ස්ථානය ඉවත් කර ගැනීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා විසින් 2018.09.17 දිනැතිව තුන්තාන නව ආදාහනාගාරය සඳහා වෙන්කර ඇති ස්ථානයේ වසර 15 කට වඩා පැරණි චිතක දැල්වීම සඳහා සකස් කර ඇති බිරළු වැට ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපියට අදාළව තුන්තාන ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තුන්තානේ සුමනසාන්ත ස්ථවිර, කුඩළුවිල මොණ්‍රි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තුන්තාන සුමනාලංකාර හිමි, ශ්‍රී සුමන බාලකාවෘද්ධි සමිතියේ ලේකම්, තුන්තාන එක්සත් සුභසාධක සමිතියේ ලේකම්, 444 ඊ කුඩාකන්ද ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති හා තුන්තාන මොණ්‍රි වැඩිහිටි සමිතියේ ලේකම් විසින් මෙම ස්ථානය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබෙන ස්ථානයක් බැවින් මෙම ආදාහනාගාරය ඉදිකිරීම සඳහා මෙම කොටස ඉවත් කිරීම වෙනුවෙන් කිසිදු විරෝධතාවයක් නොමැති බවට ලිපි ලබාදී ඇති බව කාරක සභාව දැනුවත් කරන ලදී.
  
2. පාදුක්ක, වේරගල, පුවක්ගහවෙල පාර, නො. 82 හි පදිංචි කේ.ඩී.ආරියසේන මහතා විසින් 2018.09.25 දිනැතිව “වේරගල පුවක්ගහවෙල පාර පැති කණු අවහිර කිරීම” යන හිසින් යුතුව වේරගල පුවක්ගහවෙල පාරේ වැසි ජලය බැසයාමට ඇති කාණු නිසි නඩත්තුවක් නොමැති වීම නිසා හා අසල නිවාසවල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ගොඩවී ඇති අතර එම ජලය පුවක්ගහවෙල කුඹුරට එක් ස්ථානයකින් බැසයන අතර දැනට මෙම පැති කාණුවේ කෙසෙල් ගස් පවා සිටුවා ඇති බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම කාණුව සකස් කිරීම සඳහා ගමේ පොදු සංවිධානයක් මගින් අදාළ කාණුව කුඹුරට යොමු කරන ස්ථානය පිළිබඳව ගොවිජන සේවා නිර්දේශ ලබාගෙන සභාව දැනුවත් කරන ලෙස අදාළ ඉල්ලුම්කරුට දන්වා යැවීමටත් ඒ සඳහා සභාව සතු JCB යන්ත්‍රය මීටර් පැය 5 ක් තාක්ෂණ නිලධාරී නිර්දේශ මත ලබාදීමටත් තීරණය කරන ලදී.
  
3. කොස්ගම බප/හෝ/ අලුත්අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “අනතුරුදායක ගස් දෙකක් කපා ඉවත් කිරීමට අවසර ලබාගැනීම” යන හිසින් යුතුව 2018.09.21 දිනැතිව පාසල් භූමියේ පිහිටා ඇති දිරාගිය පොල් ගසක් සහ කොස් ගසක් ඇති බැවින් ඒවා ඉවත් කිරීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දන්වා යවා ඇති අතර පිළිතුරු ලිපි ලැබී නොමැති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
  
4. හංවැල්ල, කෙලින්විදිය, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, දෙවැනි මහල, අංක 26සී/1/2 හි පදිංචි ඕලිෂන් පෙරේරා මහතා විසින් 2018.09.10 දිනැතිව “හංවැල්ල නගරයේ පාරක් නම් කර

ගැනීම සඳහා” යන හිසින් යුතුව සිටුවා ජයසූරිය යන අය විසින් කරන ලද සමාජ සුභ සාධන කටයුතු දක්වමින් ස.කො.ස හා හැටන් නැණැල් බැංකුවක් අතරින් දිවෙන මාර්ගය ඇය විසින් සලකුණු කර ප්‍රධානය කර ඇති බැවින් එම මාර්ගය ඇය නමින් නම් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය භාවිතා කරන්නන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි හා බල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානවල කැමැත්ත ප්‍රකාශිත ලිපි සමඟ කොට්ඨාශ භාර මන්ත්‍රීතුමිය මහින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට තීරණය කරන ලදී.

5. කොස්ගම, පහළ කොස්ගම, ඩබ්. ජී. කුසුම්වන්දු මහතා විසින් 2018.09.19 දිනැතිව “මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීම” යන හිසින් යුතුව පහළ කොස්ගම, කොස්ගම 427 බටහිර ග්‍රාම සේවක වසමේ ඇති හික්ගහවත්ත නැමති ඉඩමේ පිහිටි මාර්ගය 1993 වසරේදී ප්‍රාදේශීය සභාව වෙත පවරා ඇති අතර 1979-03-14 දින එස්.බී. ප්‍රනාන්දු මිනින්දෝරුතැනගේ අංක 621 පිඹුරේ යටතේ මාර්ගය වෙන්කර ඇත. මෙම පිඹුරේ පළල අඩි 20 ක ප්‍රමාණයක් වෙන්කර ඇතත් ඊට වඩා අඩු ප්‍රමාණයක් ඇති බැවින් මෙම මාර්ගය සැලැස්මේ ප්‍රකාර නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් පිඹුරේ පිටපතක් ද සහිතව යොමුකරන ලද ලිපියට අදාළ මාර්ගය 2014.10.31 දිනැති අංක 1887 දරණ ගැසට් පත්‍රය අනුව සභාව සතු මාර්ගයක් නොවන බවට කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තා කර ඇති බැවින් අදාළ ඉල්ලීම ඉටුකළ නොහැකි බව ඉල්ලුම්කාර ඩබ්. ජී. කුසුම්වන්දු මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

6. හංවැල්ල, කම්මල්වත්ත පාර, දිද්දෙනිය උතුර, කම්මල්වත්ත පාර පදිංචිකරුවන් විසින් 2018.06.18 දිනැතිව “පාර අවහිර වන ලෙස ඇති ලයිට් කණු ඉවත් කරගැනීම සඳහායි” යන හිසින් යුතුව මෙම මාර්ගය අවහිර වන ලෙස ලයිට් කණු දෙකක් පැවතීම නිසා ඔවුන්ගේ නිවෙස් වෙත වාහනයක් ගෙනයාමට නොහැකි බැවින් මෙම ලයිට් කණු ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් පදිංචිකරුවන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟ යොමුකරන ලද ලිපියට අදාළ මාර්ගය සභාව සතු මාර්ගයක් නොවන බව තාක්ෂණ නිලධාරී විසින් වාර්තා කර ඇති බැවින් මෙම ඉල්ලීම ඉටුකළ නොහැකි බවට අදාළ පදිංචිකරුවන් වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් 2018.08.10 දිනැතිව පිටුම්පේ සෝමානන්ද මාවතෙහි වෙන්දේසිවත්ත කොටසෙහි අතුරු මාර්ගයක් හරස්වන පරිදි ආධාරක වීදුලි කණුවක් ඇති බැවින් ත්‍රිරෝද රථයක්වත් ගමන් කිරීමට නොහැකි බැවින් එම කණුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මුදල් වීදුලිබල මණ්ඩලයට ලබාදී එම කණුව ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාළ වීදුලි කණුව ඉවත් කර සිටුවිය හැකි ස්ථානය ගැටළුකාරී බැවින් නැවත සිටුවන ස්ථානය පිළිබඳ යෝජනාවක් හා යාබද ඉඩම මතින් වීදුලි රැහැන් යොදන්නේ නම් ඉඩම් හිමියන්ගේ එකඟතාවය ලබාගෙන ඉදිරිපත් කරන ලෙස ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

8. පාදුක්ක, ගලගෙදර, හයිලෙවල් පාර, නො. 201 හි පදිංචි එම්. සෝමදාස මහතා විසින් “ඉඩම මතින් වතුර බැහැර කිරීම සම්බන්ධව කෙරෙන අභියාචනයයි” යන හිසින් 2018.09.05 දිනැතිව සිතාවක ප්‍රාදේශීය සභාව වෙත පිටපත් සහිතව පළාත් පාලන කොමසාරිස්තුමා වෙත ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් අද දින එනම් 2018.10.25 දින කාරක සභාව අවසන් වීමෙන් පසු ස්ථානීය පරීක්ෂාවක් කිරීමට තීරණය කරන ලදී.
9. පාදුක්ක, මලගල, නො. 158/බී හි පදිංචි කේ.පී.ඩී.ඩී. කරුණාරත්න මහතා විසින් “2018.08.18 දින සිතාවක ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීතුමිය (මාර්ග) අප නිවසේදී කළ සාකච්ඡාව සම්බන්ධයෙනි” යන හිසින් යුතුව 2018.08.26 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කර එම ඇස්තමේන්තුගත මුදල අදාළ පාර්ශවයන් විසින් සභාවට තැන්පත් කිරීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවට කේ.පී.ඩී.ඩී. කරුණාරත්න මහතා වෙත ලිපි මගින් දැනුම්දී ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා විසින් 2018.05.05 දිනැතිව සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග ලේඛනයේ අංක 796 දරණ පාදුක්ක අංක 461 ග්‍රාමසේවා වසමේ පාදුක්ක, භොරණ පාර, අතුරු මාර්ගය (ඩයස් ඉන්ධන පිරවුම්හල අසලින් ඇති) සඳහා හැදින්වීමේ නාමයක් නොමැති බැවින් එම මාර්ගය මිය පරලොව සැපත් සරත් ගුණසේකර මහතා වෙනුවෙන් “සරත් ගුණසේකර මාවත” ලෙස නම් කරන ලෙස ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ඊට අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් 2018.08.21 දිනැතිව පාදුක්ක අංගමුව ලක්බිම ලැන්ඩ්ස් සේල්ස් හා හෝම් ලැන්ඩ්ස් යන ආයතන මගින් වෙන්දේසි කරන ලද ඉඩම් කොටස්වල පදිංචිකරුවන් ඔවුන්ගේ තැපැල් කටයුතු වලදී දැඩි අපහසුතාවයකට ලක්වන බැවින් එම ඉඩම් කොටස් සඳහා පිවිසෙන මාර්ගය “අරුණලු පෙදෙස” වශයෙන් නම් කරන ලෙස ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය සභාව සතු මාර්ගයක් නොවන බැවින් මේ සඳහා සභා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා වෙත දැනුම්දීමට තීරණය කරන ලදී.
12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් 2018.08.22 දිනැතිව “ලහිරුගම ප්‍රධාන මාර්ගයේ හියුම් පයිප්ප බෝක්කුව අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ලහිරුගම ප්‍රධාන මාර්ගයේ සිට දිවියමල දොලට වතුර ගලා බසින හියුම් පයිප්ප බෝක්කුවේ එක් හියුම් පයිප්පයක් කැඩී ඉවත් කර ඇති බැවින් මාර්ගය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව දක්වමින් කාර්මික නිලධාරී මහතෙකු මගින් පරීක්ෂා කර බලා සුදුසු පරිදි එම බෝක්කුව

ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාව හා ඇස්තමේන්තුව සලකා බලා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලනල ඵලිමේදී හානි සිදුවී ඇති බැවින් එය පිළිසකර කිරීම සඳහා රු. 87,083.97 ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙම බෝක්කුව ඉදිකිරීමට පෙර ජලනල ඵලිමේ කටයුතු කඩිනමින් අවසන් කර බෝක්කු ඉදිකරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව V.C නිවාසවලට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ජලය බැසයාම සඳහා කාණු පද්ධතියක් නොමැති බව සඳහන් කරමින් “නිවස වැසි ජලයෙන් යටවීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ආර්. ඒ. කරුණාවතී මහත්මියගේ ඉල්ලීම් ලිපිය ද ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව බාධාවක්ව ඇති කොස්ගස කපා ඉවත් කිරීමටත් යාබද ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක් ලබාගැනීමටත් තීරණය කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව “විදුලි කණුවක් හා ටෙලිෆෝන් කණුවක් පාරෙන් ඉවත්කර ගැනීම” යන හිසින් යුතුව 426 ඒ මුරුතගම මලගොරක පාරට හිටවා ඇති ලයිට් කණුව හා ටෙලිෆෝන් කණුව පාර ප්‍රතිසංස්කරණය කිරීම, වාහන දෙකක් මාරුවීම හා ජලය බැසයාමට කාණු පද්ධතියක් ඉදිකිරීම යන ක්‍රියාවන්වලට බාධාවක් බැවින් ඒවා ඉවත්කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව විදුලිබල මණ්ඩලයෙන් හා ටෙලිකොම් ආයතනයෙන් අදාළ ඇස්තමේන්තු ලබාගැනීමට තීරණය කරන ලදී.

15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී. ඉන්ද්‍රානි මැතිතුමිය විසින් 2018.09.20 දිනැතිව “වැසි ජලයෙන් නිවාස යටවීමෙන් වන පීඩා සම්බන්ධවයි” යන හිසින් යුතුව අංක 50 ආනන්දගම, නයිගල, අකරවිට ලිපිනයෙහි දරුවන් තිදෙනෙකු හා දෙමව්පිය දෙපළ සමඟ පදිංචි ඩබ්. වසන්ත මහතාගේ නිවස වැසි කාලයේදී පාරෙන් එන වතුර පාර නිසා යටවන බැවින් මේ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඩබ්. වසන්ත මහතාගේ ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව ද සලකා බලා මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා විසින් 2018.09.18 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපිය ද සමඟ එම ලිපියේ සඳහන් කොට්ටවත්ත අතුරු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා JCB යන්ත්‍රය ලබාදෙන ලෙසත් මාර්ගයේ තාර දමා සකස් කිරීමට ඇස්තමේන්තුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව JCB යන්ත්‍රය මීටර් පැය 06 ක් ලබාදීමටත් මාර්ගය

ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දළ වශයෙන් රු. ලක්ෂ 20 ක් පමණ වැයවන බැවින් ප්‍රතිපාදන වෙන්වූ පසු විස්තරාත්මක ඇස්තමේන්තුවක් ලබාදීමටත් තීරණය කරන ලදී.

17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විනානගේ මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව “අනාරක්ෂිත විදුලි රැහැන් ඉවත් කරගැනීම” යන හිසින් යුතුව කභවල ක්‍රීඩා පිටියේ මධ්‍යයේ ඉතා පහත් මට්ටමින් අනාරක්ෂිත තත්වයේ පිහිටා ඇති විදුලි රැහැන් ක්‍රීඩා කරන දරුවන්ගේ ආරක්ෂාවට ගැටළුවක් බැවින් එම විදුලි රැහැන් පද්ධතිය ක්‍රීඩාපිටියේ මායිම දිගේ ස්ථානගත කරදෙන ලෙස ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ස්ථානීය පරීක්ෂණයක් කිරීමට තීරණය කරන ලදී.

18. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් “අතුරු මාර්ගයක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධව” යන හිසින් යුතුව අංක 459/බී සියඹලාව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සියඹලාව ප්‍රධාන මාර්ගයෙන් ආරම්භ වන හල්ගහදෙනිය ඉඩමට පිවිසෙන දිගින් මීටර් 550 හා පළල මීටර් 15 පමණ මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මීටර් 250 දිගින් යුත් මීටර් 4.5 පළලින් යුත් ප්‍රවේශයක් ලබාදී ඇති සැලැස්මට පරිබාහිරව යලි අනුබෙදුම් වී ඇති ඉඩම් ඇති බවත් පවත්නා අයුරින් සැලැස්මක් සංශෝධනය කර ඔප්පු හා සාධන පත්‍ර සහිතව අදාල ලේඛණ සම්පූර්ණ කළ පසු ඉදිරි කටයුතු කිරීමට තීරණය කරන ලදී.

19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “අකරවිට බෙනවල පාර හැරී යන පොදු පාරේ ඇති විදුලි කණුව ඉවත් කිරීම.” යන හිසින් යුතුව 434 අකරවිට ග්‍රාම නිලධාරී වසමේ බෙනවල පාර කෙලවරෙන් හැරී ඇති දේවසිරි මහතාගේ සහ ජානක ප්‍රසාද් සෙනෙවිරත්න යන අයගේ නිවෙස් දක්වා වැටී ඇති පොදු පාරේ ඇති විදුලි කණුව ඉවත් කර පාරේ අයිනකට දමා සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අංක 1887 සහ 2014.10.31 දිනැති ගැසට් පත්‍රය අනුව මෙම මාර්ගය සභාව සතු මාර්ගයක් නොවන බැවින් මේ සඳහා මැදිහත් විය නොහැකි බව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා දැනුවත් කරන ලදී.

20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “435 ඒ ගිරාඉඹුල බේකරි ගොඩැල්ල මාර්ගයේ අතුරු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා යෝජනා කිරීම.” යන හිසින් යුතුව 435 ඒ ගිරාඉඹුල ග්‍රාම නිලධාරී වසමේ බේකරි ගොඩැල්ල මාර්ගයේ අතුරු මාර්ගය (පොදු පාර) සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් අදාල ලිපි ලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “ක්‍රීඩා පිටියට විදුලිය ලබාගැනීම” යන හිසින් යුතුව කොස්වත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් ඇල්ල උඩ පිහිටි වොලිබෝල් ක්‍රීඩා පිටිය සඳහා විදුලිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් නව ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස කොස්ගම තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.
  
22. “වග පාදුක්ක ප්‍රධාන මාර්ගය සහ දඹොර පාදුක්ක ප්‍රධාන මාර්ගය දෙපස විශාල කැලෑව ඉවත්කිරීම.” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව ඉහත සඳහන් මාර්ගය දෙපස ඇති ලඳු කැලෑව නිසා රථවාහන ගමන් කිරීමේදී දැඩි අවදානමක් ඇති බව එම මාර්ගවල ධාවනය කරන බස් රථ හිමියන් හා ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මේ පිළිබඳව පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දුරකථන මගින් දැනුම් දුන්නද පියවරක් නොගත් බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපියට අදාලව පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය ලිපි මගින් දැනුවත් කිරීමට තීරණය කරන ලදී.
  
23. “මාර්ග දෙපස සුද්ධ කර කාණු සැකසීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව ඉළක්ඹවිට කොට්ඨාසයට අයත් පඤ්ඤාගුල ප්‍රධාන මාර්ගය නව ආරම්භක ස්ථානයේ සිට මාර්ග දෙපස මැන සෑදීම නිසා මාර්ග වසාගෙන ඇති අතර පන්සල්වල කඩින පෙරහැර ගමන් කරන හෙයින් මෙම මාර්ග සුද්ධ කර ගැනීම සඳහා සභාව සතු බැකෝ යන්ත්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව JCB යන්ත්‍රය පැය 08 ක් ලබාදීමට තීරණය කරන ලදී.
  
24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව “වග, ඉරිදාපොල හංදිය වැසි ජලය බැසයාම සඳහා ඇති කාණු පද්ධතිය දීර්ඝ කර ගැනීම සඳහා” යන හිසින් යුතුව වග, ඉරිදාපොල නගරයට එකතු වන වැසි ජලය බැසයාම සඳහා ඇති කාණු මගින් පිටවන වැසි ජලය සහ අප ජලය හේතුවෙන් එම කාණුව දෙපස ඇති නිවෙස්වල නිවැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව රු. 800,000/- ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර ප්‍රතිපාදන වෙන්කිරීමෙන් පසු ඉදිරි පියවර ගැනීම සඳහා අදාල නිලධාරීන් වෙත යොමුකර ඇත.
  
25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “බොල්ලතාව දැත්තර යා කෙරෙන මාර්ගය පිළිසකර කර ගැනීම සඳහා” යන හිසින් යුතුව බොල්ලතාව සහ දැත්තර යා කෙරෙන පාර මහජනතාවට ගමන් කිරීමට අපහසු ආකාරයට පාර අබලන් වී ඇති අතර දැත්තර ප්‍රදේශයෙන් කෝකිල මන්ත්‍රීතුමාගේද සහාය ඇතිව මෙම බොල්ලතාව සහ දැත්තර යා කෙරෙන මාර්ගය ගල් පස්, JCB යන්ත්‍රය හා මෝටර් ග්‍රේඩරය යොදා සකස් කරදෙන ලෙස

ඉල්ලමින් දැන්තර බොල්ලතාව ගම්වාසීන් වෙනුවෙන් තිලක් නැමති අය විසින් ලබාදුන් ලිපියද සමඟ යොමුකරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කමිටුව සඳහා අදාල වාර්තාව ලබාදෙන ලෙස දන්වා සිටින ලදී.

26. “පාසල් පරිශ්‍රයේ ඇති ගස් ඉවත් කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව 2018.09.26 දිනැතිව තුම්මෝදර, කෙළිමඩල කනිටු විදුහලේ විදුහල්පතිතුමා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා මඟින් බප/හෝ/ කෙළිමඩල කනිටු විදුහලේ පාසල් භූමියේ ඇති සමහර ගස් දැවැන්ට ඉතා අනතුරුදායක බැවින් ඒවා ඉවත්කරදෙන ලෙස පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බැවින් එම ගස් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කර දෙන ලෙස යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලිපි මඟින් දැනුම් දී ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

27. “ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි කම්බි ගැසීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් ජනසව් මාවතේ අංක 311/ඒ/1 හි පදිංචිකරු විසින් ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි කම්බි ගසා ඇති බවට සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය විසින් ස්ථානීය පරීක්ෂණයක් ද පවත්වා මේ බව සනාථ කර එම කටයුත්ත නවතන ලෙස දන්වා ඇතත් මේ දක්වා සිදුවී නොමැති බැවින් මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් පෙර දී ගත් තීරණ, ගැසට පත්‍රය හා ඉල්ලීම් ලිපිවල පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කාර්මික සේවා කාරක සභාව විසින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වග, කළුඅගල, 311/ඒ/1 හි පදිංචි ඩී.පී. සංජීව මහතා වෙත නැවතත් ලිඛිතව දැනුම් දී ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

28. “පොදු පහසුකම් සඳහා වෙන් වූ භූමිය සැකසීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.08.12 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 454 උග්ගල්ල ග්‍රාමයට අයත් ආවුසි මාර්ගයට මුහුණලා පින්තවල දුම්රියපළ ආයතනයේ ඇති පැරණි වෙන්දේසි ඉඩමෙහි සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පර්. 50 කට වැඩි බිම් ප්‍රමාණයන් පරිහරණයට නුසුදුසු ලෙස ගස්වැල් වැවී ඇති හෙයින් JCB යන්ත්‍රය යොදා පිරිසිදු කරදෙන ලෙස කරන ලද ඉල්ලීම සඳහා JCB යන්ත්‍රය කඩිනමින් ලබාදෙන ලෙස දැනුම් දෙන ලදී.

29. “අනතුරුදායක තැඹිලි ගසක් සම්බන්ධව” යන හිසින් යුතුව හංවැල්ල, පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා විසින් 2018.07.28 දිනැතිව නො. 221/එස්/02 පහත්ගම හංවැල්ල පදිංචි අතුකෝරලගේ සිරියලතා යන අය 2018.07.24 වන දින අංක CIB II 373/347 යටතේ කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශනයක් සිදුකළ අතර තැඹිලිගස අනතුරුදායක බවට අනාවරණය වූ බැවින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාල හිමිකරු නොසිටීම මත තැඹිලි ගස පරීක්ෂා කිරීමට නොහැකි වූ අතර ඒ වනවිට

කම්බි යොදා ගස බැඳ ඇති බැවින් වර්තමාන තත්වය පිළිබඳව ආදායම් පරීක්ෂක වාර්තාව ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

30. “පාරක් නම් කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව මාවතගම බටහිර ග්‍රාමසේවා වසමෙහි පිහිටි දෙල්ගඟවත්ත ඉඩම මැදින් තිබෙන මාර්ගය දේවක වැලිකන්න මහතාගේ නිවස අසලින් ආරම්භ වී ඒ.ඩී ආරියදාස මහතාගේ නිවස අසලින් අවසන් වන මාර්ගය මාවතගම ගමෙහි සිටි සමාජ සේවකයෙකු මෙන්ම ගම්මුලාදැනිවරයෙකු ලෙස කටයුතු කළ ඩබ්ලිව් දොන් සේතන් රාළහාමි යන අයට ගෞරවයක් ලෙස “ඩබ්ලිව් දොන් සේතන් රාළහාමි මාවත” ලෙස නම් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාල ලිපි ලේඛණ සම්පූර්ණ කළ පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

31. වෙරගොල්ල කන්දේ විහාර පාර III වන පටුමග සංවර්ධනය කිරීමට යෝජිත බැවින් 1 ½ හියුම් පයිප්ප 03 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් “වෙරගොල්ල කන්දේ විහාර පාර III වන පටුමග සංවර්ධනය” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් 2018.09.27 යොමුකරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදී ඇති වාර්තාව අනුව අඩි 1 ½ x 4 ප්‍රමාණයේ හියුම් පයිප්ප 03 ක් ලබාදීමට තීරණය කරන ලදී.

32. “පොදු නාන ලීඳ පිළිසකර කරගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව මාවතගම නැගෙනහිර ග්‍රාම සේවා වසමෙහි මාවතගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට පිහිටි පොදු නාන ලීඳ විශාල ප්‍රමාණයක් භාවිතා කරන අතර එම ලීඳ වටා ඇති බැම් සහ ලීම් මිදුල ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කරදෙන ලෙස යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී රු. 175,313.20 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කර ඇති අතර ප්‍රතිපාදන වෙන්කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කිරීම සඳහා අදාල නිලධාරීන් වෙත යොමුකරන ලදී.

33. “වෙන්දේසි ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු කිරීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර හල්පගේ මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාසයට අයත් ප්‍රදේශයක ‘මෙට්ටෝ ලැන්ඩ්ස්’ ආයතනය මගින් සංවර්ධනය කර විකුණන ඉඩම සම්බන්ධයෙන් විශාල ගැටළු පවතින හෙයින් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, ස්ථානීය පරීක්ෂණ නොකිරීම, ප්‍රමිතියකින් තොරව කටයුතු සිදුවීම, මහජන පීඩාකාරී පරිදි සංවර්ධන කටයුතු කිරීම නිසා ප්‍රදේශවාසීන් විශාල කලකිරීමටත් අපහසුතාවයටත් පත්ව ඇති බැවින් මේ සඳහා සාධාරණ ලෙස මැදිහත් වන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් අදාල වෙන්දේසි ආයතනයේ හිමිකරු සහ කොට්ඨාසයේ ගරු මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡාවක් අද දින එනම් 2018.10.25 දින කාර්මික සේවා කාරක සභාව අවසන් වූ පසු පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

- 34. “පෙරමුසු ලබාගැනීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාසයට අයත් අබලන්ව ඇති උග්ගල්ල සිරිසුමන මාවත, මිල්ලදෙනිය මාවත, හල්පේ පුස්සාගල මාවත සහ උග්ගල්ල ගල්කඩුව මාර්ගය යන මාර්ග පෙරමුසු යොදා පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාල ඉල්ලීම ඉටුකර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
  
- 35. “ASP ඉඩම් ව්‍යාපෘතියේ පොදු පහසුකම් කොටස සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාසයට අයත් හල්පේ ග්‍රාමයෙහි පිහිටි ඉහත ඉඩම් කොටස් කර විකිණීමේ ව්‍යාපෘතියට අදාලව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා පොදු පහසුකම් වෙනුවෙන් ආසන්න වශයෙන් අක්කර පහක පමණ ප්‍රමාණයක් වෙන්කර ඇති බැවින් එම ඉඩම තිබෙන ස්ථානය හා ප්‍රමාණයන් පිළිබඳව අවධානය යොමුකරන ලෙස දක්වමින් ලබාදෙන ලද ලිපිය සම්බන්ධයෙන් අනුමත කරන ලද පිඹුරු පිටපත් ද සමඟ ASP ඉඩම් ව්‍යාපෘතිභාර නිලධාරී ළඟින් මහතා ඉදිරි කාර්මික සේවා කාරක සභාව වෙත කැඳවීමට තීරණය කරන ලදී.
  
- 36. “ආරාමය පාර, වමට හැරෙන පළමු මාර්ගය ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා ඉල්ලුම් කිරීම” යන හිසින් යුතුව ප්‍රාදේශීය සභාවට අයත් අරුක්වත්ත ජයසුන්දර පෙදෙසේ, ආරාමය පාරේ, පිහිටි පළමුව වමට හැරෙන පෞද්ගලික මාර්ගය නිවාස සහ ඉඩම් කට්ටි 9 ක් පමණ තිබෙන අඩි 10 ක් පමණ පළල මාර්ගය ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා එම මාර්ගයට අයත් ගම්වැසියන් විසින් 2018.09.26 දිනැතිව ඉදිරිපත් කරන ලද ඉල්ලුම් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මාර්ග ප්‍රවේශ අයිතිය හිමි අයගේ ඔප්පු, සාධනපත්‍ර හා වාහන හැරවුමක් සහිත සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලුම්කරු වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
- 37. කොස්ගම විලේප්පි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.02 දිනැතිව “කොස්ගම විලේප් ග්‍රාමයට යාබදව පිහිටි ඉඩමක් සංවර්ධනය කර විකිණීම” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන් නොසිටි පසුගිය කාලයේ ඔවුන්ගේ ග්‍රාමයට යාබදව පිහිටි ඉඩමක් “ලක්බිම දේපළ සමාගම” නැමති දේපළ සමාගමක් විසින් මිලට ගෙන සංවර්ධනය කර කට්ටි කර විකුණා ඇති නමුත් එම ඉඩම සඳහා මූලික යටිතල පහසුකම් කිසිවක් නිසි ප්‍රමිතියට අනුව සපයා නැති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් ලක්බිම දේපළ සමාගමේ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කරන ලදී.
  
- 38. කොස්ගම, ඉහළ කොස්ගම, අක 354/1 හි පදිංචි කේ. විල්මන් මහතා විසින් 2018.06.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා මඟින් “මාර්ගය කොන්ක්‍රීට් අතුරා ගැනීම සඳහා” යන හිසින් යුතුව ඉහත ලිපිනය ඇතුළුව තවත් නිවෙස් 10 ක් පමණ පදිංචිකරුවන්

දැනට භාවිතා කරන ගුරු පාර අධික ලෙස සෝදා පාලුවට ලක්ව ඇති අතර ත්‍රීරෝද රථයකට පවා ගමන් නොහැකි පරිදි අබලන් වී ඇති එම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සකසා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

39. කොස්ගම විලේජ්හි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.02 දිනැතිව “සුසාන භූමිය ක්‍රමවත්ව සැකසීම” යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මගින් අංක 426 තාවල්ගොඩ ග්‍රාමසේවා වසමට අයත් මෙම ග්‍රාමයට යාබදව පිහිටා ඇති සුසාන භූමිය ග්‍රාමසේවා වසම 09 ක ජනතාව ප්‍රයෝජනයට ගන්නා අතර මෘත දේහ මිනිදන් කිරීමේදී නිසි ක්‍රමවේදයකින් තොරව අක්‍රමවත්ව සිදුකිරීම නිසා මෙහි ඇති සීමා සහිත භූමි ප්‍රමාණය අනාගතයේදී ප්‍රයෝජනයට ගත නොහැකි වන බවත් සුද්ද පවිත්‍ර නොකිරීම නිසා ඒ අවට සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවත් දක්වමින් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

40. කොස්ගම විලේජ්හි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.04 දිනැතිව “සේවා පියසක් ලබාගැනීම” යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මගින් අංක 426 තාවල්ගොඩ ග්‍රාමසේවා කොට්ඨාශයේ නිල ග්‍රාම නිලධාරී කාර්යාලයක්, සමෘද්ධි නිලධාරී, ගොවි නිලධාරී හෝ කෘෂි නිලධාරී කාර්යාලය කිසිවක් පිහිටා නොමැති බැවින් ජනතාවට මෙම නිලධාරීන්ගේ සේවය ලබාගැනීමේදී සහ නිලධාරීන්ට ජනතාවට සේවය සැලසීමේදී සුදුසු ස්ථානයක් නොමැති බැවින් මහත් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමුකර පොදු පහසුකම් සඳහා වෙන්කර ඇති සුසාන භූමිය අසල ඇති භූමියෙහි සුදුසු බිම් කොටසක සේවා පියසක් තනාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළ තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කමිටුව සඳහා අදාළ වාර්තාව ලබාගෙන ඉඩම් කොටස මැන පොදු පහසුකම් සඳහා වෙන්කර ඇති බිම් කොටස වෙන්කර ගැනීමට තීරණය කරන ලදී.

41. පහත්ගම අරලිය මාවත පටු කිරීම සම්බන්ධ ලිපිය සම්බන්ධයෙන් දෙපාර්ශවය කාරක සභාව වෙත කැඳවූ අතර ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රකාර අඩි 13 ක් පමණ වන පාරෙහි දැනට අඩි 08 ක් පමණක් පවතින බැවින් මාර්ගය දෙපස ඉඩම් හිමියන් සියලුදෙනා මිලඟ කාරක සභාව වෙත ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ කැඳවීමට ගත් තීරණය ප්‍රකාර නැවත ගෙන්වා සාකච්ඡා කළ අතර සම්පූර්ණ ඉඩම මිනින්දෝරුවරයෙකු ලවා මැන මායිම් සලකුණු ලෙස ප්‍රදේශවාසීන්ට දැනුවත් කළ ද මේ වනතෙක් එම කාර්යය ඉටු වී නොමැති බැවින් ප්‍රාදේශීය සභා මිනින්දෝරු මහතා ලවා මායිම් සලකුණු කිරීම සඳහා ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

1. වග, කඩුගොඩ දකුණ, වෙන්දේසිවත්ත, 290/4 හි පදිංචි රංජිත් සරත් පෙරේරා මහතා විසින් 2018.10.21 දිනැතිව කඩුගොඩ දුම්රියපොළ අසල වෙන්දේසි වත්තට යන මාර්ගය අබලන් තත්වයේ පවතින බැවින් මාර්ගය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මාර්ගයේ පවතින පස් කන්ද කපා ඉවත් කරගැනීමට අවශ්‍ය බවත් එම පස් කන්ද නිවාස කිහිපයක වහලයට ඉහලින් පැවතීම හේතුවෙන් නායයාමේ අවදානමක් ද පවතින බවත් දක්වමින් පස් කන්ද ඉවත් කර ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛණයක් ද අංක 177/1999 පිඹුරේ පිටපතක් ද සමඟ යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
  
2. හංවැල්ල පාසැල් ළමුන් ප්‍රවාහන බස් හා වෑන් රථ සංගමය (පෞද්) විසින් “පාසැල් දරුවන් ප්‍රවාහනයේදී සිදුවන අපහසුතාවයක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව හංවැල්ල නගරයේ සිට පහත්ගම දෙසට යන හරස් පාරේ මායාදුන්න විදුහල පසු වූ පසු පාරේ වම්පස තිබෙන සියඹලා ගස පිහිටා තිබෙන පාරුක් නැමති මුස්ලිම් මහතාගේ ඉඩමේ පාර අයිතේ කළුගල් ගොඩවල් කිහිපයක් ගොඩගසා ඇති බැවින් පාසැල් දරුවන් නංවා ගැනීමේදී හා බැස්සවීමේදී අපහසුතාවයට පත්වන බැවින් මේ සඳහා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳව සොයාබලන ලෙස හංවැල්ල පොලීස් ස්ථානය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.
  
3. “ප්‍රාදේශීය සභාව සතු ඉසුරු මාවත සම්බන්ධවයි” යන හිසින් යුතුව ප්‍රාදේශීය සභාව සතු මෙම මාර්ගයේ ඉඩම් හිමියන් විසින් පාර පුළුල් කිරීමේදී තමන් සතු ඉඩම් කොටස් වලින් කොටස් පරිත්‍යාග කර ඇත. මේ වනවිට පෙර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයකින් නිවාස ගණන වැඩි වී ඇති අතර මෙම මාර්ගය තුළ ගමන් කරන වාහන ප්‍රමාණය ද වැඩි වී ඇත. මෙම මාර්ගය පටු වීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් අසීරුතාවයට පත්වන බැවින් සභාවේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති ආකාරයට මෙම මාර්ගයට තාර දැමීමට පෙර මේ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉඩම් ලබාදුන් අයගේ අත්සන් ලේඛණයක් ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “සීතාවක ප්‍රාදේශීය සභාවට පොදු පාරක් වශයෙන් පවරාදීම හා සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.23 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 433 බොල්ලතාව ග්‍රාම නිලධාරී වසමේ ලන්ද මාවත නැමති ඉඩමෙන් වැටී ඇති පොදු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර්. ගයාන් දුමින්ද මැතිතුමා විසින් “තුන්තාන කුඩළුවල මැණිකේ මහත්මියගේ දේවාල අසල ස්වභාවික ජල බැස්ම අවහිර කිරීම සම්බන්ධයෙනි” යන නිසින් යුතුව 2018.10.24 දිනැතිව ඉහත මාර්ගය 1990 සිට ප්‍රේමරත්න යන අය විසින් අවහිර කිරීම හේතුවෙන් සියලු වැසි ජලය මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මහජනතාව මෙන්ම පාසල් ළමුන්ද මහත් අපහසුතාවයන්ට පත්වන බැවින් මෙම කාණුව විවෘත කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරවාගෙන ඇස්තමේන්තු සකස් කර තාක්ෂණ නිලධාරී හා වැඩ අධිකාරීතුමියගේ නිර්දේශ ද ලබාගෙන ඇති බැවින් කාරක සභාවේ අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් 2018.10.14 දිනැතිව “ස්වභාවික වැසි ජල කාණුව අවහිර කිරීම සම්බන්ධයෙනි” යන නිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී සභාව සතු මාර්ගයට දකුණු පසින් ඇති කාණුවෙන් ගලාපන වැසි ජලය මාර්ගයේ එක්වීම නිසා ප්‍රදේශවාසීන්ට දුෂ්කරතා ඇතිවන බවට අනාවරණය වූ බැවින් මෙහි කාණුවේ සිට මාර්ගයේ දෙපසින් කාණු යොදා වැසි ජල මාර්ගය හරහා යොදා ඇති බෝක්කුවට යොමුකර එතැන් සිට ස්ථානයේ දැනට පවතින කාණුව හරහා වෙල් යායට ගලා යාමට සැලැස්වීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
6. වග, නෙළුවත්තුඩුව, පල්ලිය ඉදිරිපිට පදිංචි එම්.ඒ.ඩී. තරංග රොමේෂ් ඇතුළු ගම්වාසීන් විසින් “පල්ලිය ඉදිරිපිට ගම්වාසීන් විසින් ලබාගත් නව මාර්ගය මැනුම් කටයුතු කර පිඹුරුපත් සකසා ගැනීම සම්බන්ධවයි” යන නිසින් යුතුව 2018.10.20 දිනැතිව ගම්වාසීන් විසින් පුද්ගලික මුදල් වැයකර ලබාගත් මාර්ගයට සම්බන්ධ ඉඩම ප්‍රාදේශීය සභාව වෙත පවරා දී ඇති අතර එම මාර්ගයට ඉදිරියට සම්බන්ධ වන කොටස ද පවරාදීමට කැමැත්ත පලකරමින් එම කොටස මැනුම් කටයුතු කිරීම සඳහා වැය වන රු. 13,900/- ක මුදල ඒ.එච්. පෙරේරා බලයලත් මිනින්දෝරුතැන වෙත ලබාදී මැනුම් කටයුතු කර පිඹුරුපත් සකසා දෙන ලෙස ඉල්ලමින් ඇස්තමේන්තු පිටපත ද, ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා වැයවන මුදල ගෙවීම සඳහා මුදල් කමිටුව වෙත යොමුකිරීමට තීරණය කරන ලදී.
  
7. අවිස්සාවේල්ල, අකරවිට, ආනන්දගම ජනපදයේ පිහිටි සීතාවක සුභ සාධක අවමංගලාධාර සමිතිය විසින් “ආනන්දගම රණවිරුගම සඳහා යන ප්‍රධාන මාර්ගය හා ආනන්දගම රණවිරුගම ප්‍රධාන මාර්ගයේ බෝධිය අසලින් ඇති පළවෙනි පටුමග සම්බන්ධවයි” යන නිසින් යුතුව 2018.10.12 දිනැතිව ආනන්දගම රණවිරුගම සඳහා යන ප්‍රධාන මාර්ගය අඩි 20 ක් පළල මාර්ගයක් වන අතර මේ වනවිට එම මාර්ගය දෙපස පොල්ගස්, කෙසෙල් ගස්, පුවක් ගස් වැනි ශාක වැවී මාර්ගය අවහිර වී ඇති බැවින් ඒවා කපා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආනන්දගම රණවිරුගම ප්‍රධාන මාර්ගයේ බෝධිය අසලින් ඇති පළවෙනි පටුමග තුළ ඇති පොල්ගස ඉවත් කර දෙන ලෙසත්, එම ස්ථානයේ ඇති කාණුව පස් වලින් හා කුණු රොඩු වලින් වැසීම හේතුවෙන් වැසි ජලය මාර්ගය හරහා ගලායාම නිසා මාර්ගය අබලන් වී ඇති බැවින් මේ සඳහා ද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ඉදිරි කාරක සභාව වෙත ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. පාදුක්ක, උග්ගල්ල, ගනේලන්ද, “වෙන්දේසි ඉඩම” (පින්තවල උතුර - වග) පදිංචි ප්‍රදේශවාසීන් විසින් “විධිමත් නමක් යෝජනා කර ගැනීම” යන හිසින් යුතුව 2018.08.08 දිනැතිව පින්තවල උතුර ග්‍රාම නිලධාරී වසමේ “වෙන්දේසි ඉඩම” පදිංචිකරුවන්ට ලිපිනයන් භාවිතා කිරීමේදී එය ගැටළුවක් වී ඇති බැවින් “වෙන්දේසි ඉඩම” යන නම වෙනුවට “නිසල පෙදෙස” ලෙස නම් කරදෙන ඉල්ලුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපියේ පිටපතක්ද සහිතව ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාල ලිපිලේඛණ සම්පූර්ණ කර කොට්ඨාශභාර මන්ත්‍රීතුමා මඟින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
9. හංවැල්ල, තුන්තාන, නො. 221/බී හි පදිංචි සැමසත් ඵදිරිපක්ෂ මහතා විසින් “විදුලි රැහැන් කණුවක් වෙනස් කරවා ගැනීමට ඉල්ලුම් කිරීම” යන හිසින් යුතුව 2018.09.28 දිනැතිව ගම්මැද්ද හරස් පාරේ සමන්ත ඵදිරිසිංහ මහතාට අයත් ඉඩමේ මුල්ලක ඇති විදුලි රැහැන් කණුවක ඇති අවහිරතාවය නිසා වාහනයක් හරවා ගැනීමට නොහැකි වී ඇති බැවින් “සමන්ත” මහතාගේ කැමැත්ත පරිදි වෙනස් කරදෙන ලෙස ඉල්ලුම් විදුලි රැහැන් කණුව වෙනස් කිරීමට කැමැත්ත ප්‍රකාශිත අත්සන් ලේඛනයක්ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන විදුලිබල මණ්ඩලය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සාකච්ඡා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
10. කොස්ගම, අරපංගම, නො. 13/5 හි පදිංචි බී.ජී.ජේ. ජීවන් වන්දුසේන මහතා විසින් “ඔබේ අංක සී.ප්‍රා.ස/කො/උප/පොදු/2018 දරණ 2018/08/09 දින මා හට එවා ඇති ලිපිය හා බැඳේ.” යන හිසින් යුතුව 2018.08.28 දිනැතිව ඉහත නම් සඳහන් අය විසින් යාබද ඉඩමේ පදිංචි ඩී.එන්.ආර්. රත්නායක නැමති අයගේ ඉඩමට හා නිවසට හානිදායක වන අයුරින් පස් කණ්ඩියක් කපා ඇති බැවින් කඩිනමින් පැති බැම්මක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල විසින් 2018.08.09 දිනැතිව යවන ලද ලිපියට පිළිතුරු සපයමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා මඟින් 2018.10.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එමඟින් විසඳාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
  
11. කොස්ගම, පහළ කොස්ගම, පන්සල පාර, අංක 240/1 හි පදිංචි ඇම්. සුමතිරත්න මහතා විසින් ඔහුගේ ඉඩමේ බස්නාහිරට අල්ලපු ඉඩමේ අඩි 70 ක් පමණ දිගට ඉදිකර ඇති ගොඩනැගිල්ලේ ඔහුගේ මායිමට බැඳ ඇති බිත්තියේ අඩි 2 2 කවුළු හයක් තබා ඇති අතර ඉදිරියේදී යම් අවහිරතාවයක් ඇතිවිය හැකි බැවින් කොස්ගම උප කාර්යාලයේ කාර්මික නිලධාරීතුමිය දැනුවත් කිරීමෙන් පසු ඇය විසින් මෙම ස්ථානය විමර්ශනය කර මෙවැනි කවුළු තැබීමට සැලසුමේ අනුමත කර නැති බැවින් කවුළු වැසීමට ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා ඇත. නමුත් මේ වනතෙක් කවුළු වසා නැති බැවින් ප්‍රාදේශීය සභාවේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව මෙම කවුළු වැසීමට කටයුතු

කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. “වැසි ජලය ගලාපීම සම්බන්ධවයි” යන හිසින් යුතුව වග, පින්තවල, බෝධිය අසල, නො. 112 හි පදිංචි මාලිනි රාජපක්ෂ මහත්මිය විසින් ඇයගේ නිවසට යාබද නිවසේ සිටින කුමුදු ප්‍රියශාන්ත යන අයගේ වහලයේ වැසි ජලය වැටීම නිසා මැටි බිත්තිය සේදී මැටි පවා ගැලවී යාමට පටන් ගෙන ඇති බැවින් මේ පිළිබඳව සොයාබලා යම්කිසි සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමරත්න මැතිතුමා විසින් 2018.10.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් “විදුලි හා ටෙලිකොම් කණු ඉවත් කර නැවත සවිකිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව පාදුක්ක දම්පිටියාව පාරේ අතුරු මාර්ගයේ වන්දා ආරියබන්දු මහත්මියගේ නිවස ඉදිරිපිට ඇති විදුලි හා ටෙලිකොම් කණු හේතුවෙන් මාර්ගය අඩි 2 ක් පමණ ඇහිරී මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් මෙම අවහිරතා ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන විදුලිබල මණ්ඩලය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට තීරණය කරන ලදී.
  
14. “මාර්ගයක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීමකි.” යන හිසින් යුතුව පාදුක්ක, මලගල, නො. 254 හි පදිංචි සී. පද්මපෙරුම මහතා විසින් මලගල ඇඟලුම් කම්හලට යාබදව ඇති මලගල කහටගහලන්ද වතුයාය දක්වා ඇති මාර්ගයේ (282 ප්‍රධාන මාර්ගයේ) වාහන දෙකක් මාරුවීමට නොහැකි බැවින් මෙම මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගෙන මදක් විශාල කර ගමනාගමන අපහසුවක් නොමැති වන අයුරින් සකස් කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
15. “අනවසරයෙන් හිතාමතා වැසි ජලය බැහැර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.09 දිනැතිව ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් ඔහුගේ නිවසට අසල්වැසි නිවසේ පදිංචි කුමුදු ප්‍රියශාන්ත මහතා විසින් හිතමතා වැසිජලය එවීම සම්බන්ධයෙන් මින් පෙර 2017.12.06, 2018.09.25 දිනයන් හි දී ද ලිපි මඟින් දැනුම් දී ඇතත් මේ දක්වා විසඳුමක් නොලැබුණු බැවින් මේ සම්බන්ධයෙන් සුදුසු විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජායාරූපයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. ඒ. ප්‍රේමරත්න මැතිතුමා විසින් 2018.10.10.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. “බෙරෙන්නාවේ විමල නා හිමි මාවත නම් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් 2018.10.15 දිනැතිව පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස වර්තමානයේ කටයුතු කරන ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය බෙරෙන්නාවේ විමල නායක හිමියන් ප්‍රදේශයට ආගමික මෙන්ම සුවිශාල සමාජ සේවයක් ඉටු කරන බැවින් පාදුක්ක පුස්සැලි මාවත හා එම මාවතේ ඇති I, II, III, IV, V යන අතුරු මාර්ග “බෙරෙන්නාවේ විමල නාහිමි මාවත්” ලෙස නම් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා ගම්වාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
17. “ඉඩමේ ඉවුර කැඩීයාම වළක්වා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව හංවැල්ල, කළුඅග්ගල, මුණමලේ ජනපදය, අංක 667/2 හි පදිංචි එච්.පී. රංජිත් ගුණතුංග මහතා විසින් 2018.09.27 දිනැතිව ඉඩම අසල නිවසෙහි පදිංචි ඩබ්. සිරිසේන මහතාට දන්වා ඉඩම කැඩීයාම වළක්වා ගැනීමට (ඉවුර කැඩීයාම වැළැක්වීම සඳහා පුංචි බැම්මක් ඉදිකිරීමට) කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට සුදුසු බවට තීරණය කරන ලදී.
  
18. “මාර්ගය මැදට වී ඇති මාර්ග ලයිට් කණුව අයිත් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව තුන්නාන, ගම්මැද්ද ප්‍රදේශවාසීන් විසින් තුන්නාන, ගම්මැද්ද යන මාර්ගය මැදට වී ඇති ලයිට් කණුව ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන විදුලිබල මණ්ඩලය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සාකච්ඡා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
19. කොස්ගම, මුරුතගම, ගීෂපති, 9/1 හි පදිංචි එස්.ආර්. ගුණසේකර මහතා විසින් “ඉඩම් සෝදා යන ලෙස පස් ඉවත් කිරීම.” යන හිසින් යුතුව 2018.10.11 දිනැතිව ඉහත නම් සඳහන් අයගේ ඉඩමට එක් පැත්තක පහලින් පිහිටි ඉඩම් හිමි ඇලඩින් මහතා ඔහුගේ ඉඩමේ පස් මායිම දක්වා ඉවත් කරමින් සිටින බැවින් උසින් පිහිටි තමාගේ ඉඩමේ පස සෝදා යාමෙන් ඉඩමේ කොටස් ගැලවී යා හැකි බැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
20. “කාණු පද්ධතිය උඩ ගොඩනැගිලි ඉදිකර කාණු පද්ධතිය අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.15 දිනැතිව ප්‍රදේශවාසීන් විසින් හංවැල්ල නගරය සහ පහත්ගම නගරය අතර ඇති හරස් පාරේ මුස්ලිම් පල්ලිය අසල (මායාදුන්න විද්‍යාලය ඉදිරිපිට) පාර හරහා වතුර බැසීමට ඇති බෝක්කුව වසා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් කාණුව වැසී දිනවලට උතුරායාමෙන් පාර සහ අවට ජලයෙන් යටවී පාරේ ගමන් කිරීමට අපහසු වී ඇති අතර දැඩි දුගඳකින් යුක්ත වන බවත් මේ

පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. පාදුක්ක, වේරගල, දෙවනි පටුමග, අංක 60 හි පදිංචි එස්.ඒ.එස්. සුදේව මහතා විසින් “ප්‍රාදේශීය සභාවට අයත් වේරගල දෙවෙනි පටුමග ප්‍රවේශ මාර්ගයේ අඩි 3 ක පමණ කොටසක් දෙවෙනි පටුමග 67/2<sup>ව</sup> පදිංචි මාතරගේ වජීරා කුමුදුනී සහ විල්බර්ට් සමරසිංහ යන අයවචන් විසින් ඔවුන්ගේ ඉඩමට නතුකරගෙන සිටීම ඉවත් කරදෙන ලෙස කරනු ලබන කාරුණික ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.09.11 දිනැතිව ඉහත සඳහන් පුද්ගලයන් දෙදෙනා විසින් බලහත්කාරයෙන් අඩි 3 ක ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාව විසින් දමා ඇති තර වලට උඩින් පස් දමා කණ්ඩියක් නිර්මාණය කර ඉඩමෙන් බැස ගිය වැසි ජලය ප්‍රවේශ මාර්ගයට හැරවීම හේතුවෙන් පාර කැඩී විශාල වලවල් සෑදී ඇති බැවින් තර ටිකක් දමාදෙන ලෙස ඉල්ලමින් A1 – A 11 දක්වා සලකුණු කරන ලද ලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදී ඇති වාර්තාව අනුව මෙම මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් නොවන බැවින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහා අරමුදල් යෙදවිය නොහැකි බවත් අදාල මාර්ගයට ඇති ප්‍රවේශ අයිතිය ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරු වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “අංගම්පිටිය ගනේගොඩ මාර්ගය පාලම ප්‍රතිසංස්කරණය කරගැනීම පිණිසයි.” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව අංගම්පිටිය ප්‍රධාන මාර්ගයේ සිට අරුක්වත්ත ගනේගොඩ මාර්ගයේ පළමු පාලම කැඩීගොස් දැනට වාහන ගමනාගමනය නතර වී ඇති බැවින් මේ පිළිබඳව සොයාබලා කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදී ඇති වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “හල්පේ පුස්සාගල මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කර ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් (දැනට මීන්විසිතුරු ගමට සහ හල්පේ වත්ත සඳහා ගමන් කිරීමට ඇති ප්‍රධාන මාර්ගය) වන මෙම මාර්ගයේ ඇති ප්‍රධානතම පාලම වන පුස්සාගල පාලමෙහි වැසි දිනවල ජලය පාලම උඩින් ගමන් කිරීම හේතුවෙන් මේ වනවිට කැඩීයාමේ අවධානමක පවතින බැවින් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “මැටිඋළුව අඹගහවත්ත ඉඩමට ඇති මාර්ග ප්‍රාදේශීය සභාවට පැවරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව ඉහත සඳහන් ඉඩමට පිවිසීමට ඇති මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගන්නා ලෙස ඉල්ලමින් මාර්ගය දෙපස

පදිංචිකරුවන්ගේ ඉල්ලුම්පත්‍රය සහ පිඹුරුපත සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. තුම්මෝදර, වෙන්දේසිවත්ත, අඹගස්යාය පිහිටි ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “තුම්මෝදර පොල්වත්ත රඹුටන් ගස් හන්දියේ සිට බටහිර කලටුවාව විදුහල දක්වා දිවෙන මාර්ගය ලියාපදිංචි කිරීම” යන නිසින් යුතුව තුම්මෝදර පොල්වත්ත රඹුටන් ගස් හන්දියේ සිට බටහිර කලටුවාව විදුහල දක්වා වැටී ඇති 1.8 km පමණ වන පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන අදාල ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු කොට්ඨාශභාර මන්ත්‍රීතුමිය මඟින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. පාදුක්ක, දිද්දෙණිය - දකුණ, මීගහවත්ත මාර්ගය හිමිකරුවන් සහ භාවිතා කරන්නන් විසින් “මාර්ගය පවරාගෙන සංවර්ධනය කිරීම.” යන නිසින් යුතුව 2018.08.13 දිනැතිව දිද්දෙණිය දකුණ ගම තිබෙන කොස්ගහවත්ත හෙවත් කොස්ගහලන්ද ඉඩමේ සේන ඉද්දමල්ගොඩ මිනින්දෝරු මහතා විසින් මනින ලද අංක 4570 දරණ පිඹුරෙහි සඳහන්, හංවැල්ල - වේවැල්පනාව බස් මාර්ගයට සම්බන්ධ වන අඩි 15 ක් පළලැති මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොට්ඨාශභාර මන්ත්‍රීතුමිය මඟින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

27. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දින හා කොට්ඨාශය පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාල මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාල කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

- 2018.11.04 දින - අශෝක වැලිකල මැතිතුමා
- 2018.11.11 දින - අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 2018.11.18 දින - අරුණ පී. දිවිගල්ල මැතිතුමා
- 2018.11.25 දින - නිමල් යසසිරි කළුපහන මැතිතුමා

**03. සාකච්ඡා සටහන්**

1. ප්‍රමික්ස් යෙදීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.

2. කොන්ත්‍රාත් ආයතන මඟින් පාරවල් තාර දැමීමේදී නිසි ප්‍රමිතියකින් තොරව සකස් කිරීම හේතුවෙන් මාස 02 ක් පමණ යනවිට කැඩීමට ලක්වන බැවින් පාරවල් සකස් කිරීමේදී සොයා බලන ලෙස අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී.
  
3. සභාව සතු මාර්ගවල සිටුවා ඇති විදුලි කණු හා දුරකථන කණු ඉවත් කර නැවත සිටුවීම සම්බන්ධයෙන් විශාල වශයෙන් ඉල්ලීම් සභාව වෙත ඉදිරිපත් වන බැවින් හා එය නැවත සිටුවීම සඳහා විශාල මුදලක් වැයවන බැවින් මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය හා ටෙලිකොම් ආයතනය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.